



විවාහ ලේකම් බලය

විවාහය පිළිබඳ ප්‍රතිපත්තිය REGULATOR OF MARRIAGES

විවාහ ලිපිනයේ ස්ථානගතය (112 පරිච්ඡේදය)

Marriage Registration Ordinance (Cap. 112)

අංකය
 இல. No. 8887 *

දිස්ත්‍රික්කය / மாவட்டம் District: කාගලේ
 කොට්ඨාසය / பகுதி Division: වර්තමාන / වර්තමාන

අංකය / No.	පුරුෂ පාර්ශ්වය / மணப்பிள்ளை Male Party	ස්ත්‍රී පාර්ශ්වය / மணப்பிள்ளை Female Party
1. දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම් / மணப்பிள்ளை பெயர்பெயர் (முழுப் பெயர்களும்) / Names (in full) of Parties	වර්මන්ද්‍රාගේ චන්ද්‍රානි චන්ද්‍රානි	කම්බරාජ් කම්බරාජ්
2. වයස (දසුරුදු ගණන) / வயது (முழுக் காலத்தில்) / Age (in years)	24	24
3. ජාතිකත්වය / சிவில் நிலைமை / Civil Condition	අවිවාහක	අවිවාහක
4. තරාතිරම හෝ වෛස්‍යය / தலைமை அல்லது தொழிலம் / Rank or Profession and Race	පුලුස්ථි විවාහක	පුලුස්ථි විවාහක
5. සිටින ස්ථානය / வசிப்பிடம் / Residence	පුරාණ, කර්මපුරා, කාගලේ	කොට්ඨාස, කාගලේ
6. පියාගේ සම්පූර්ණ නම / தந்தையின் முழுப்பெயர் / Father's Name (in full)	වර්මන්ද්‍රාගේ චන්ද්‍රානි	කම්බරාජ් චන්ද්‍රානි
7. පියාගේ තරාතිරම හෝ වෛස්‍යය / தந்தையின் தலைமை அல்லது தொழில் / Rank or Profession of Father	වෙදවෘත්ත	කම්බරාජ්
8. සහතික පත්‍රය දුන් පරිදි විවාහය සම්පූර්ණ කළ නිකුත් කළ නිකුත්කරුගේ නම සහ කොට්ඨාසය / இவ்வිවාහය පිළිබඳව සහතිකයක් පිටුපත් කළ නිකුත්කරුගේ නම සහ කොට්ඨාසය / Name and Division of Registrar who issued Certificate	සයි. ජී. වර්මන්ද්‍රා	කම්බරාජ්
9. විවාහය සම්පූර්ණ කළ ස්ථානය / திருமணம் நிறைவேற்றப்பட்ட இடம் / Place of Solemnization of Marriage	කම්බරාජ් නිවාස	වර්මන්ද්‍රාගේ නිවාස

මම 20 වන දින (කොට්ඨාසයේ මා දැකීමට) විවාහය සිදු කරන ලදී.
 Solemnized by me (or in my presence) this 20 day of 2024

මෙහි පහත සාක්ෂි දෙපාර්ශ්වයේ සාමීප්‍රදානයෙන් විවාහය සම්පූර්ණ කළ බවට මා විශ්වාස කරමි.
 This Marriage was solemnized between us in the presence of

1. සාක්ෂිකරුවන්ගේ අත්සන / සාක්ෂිකරුවන්ගේ නම සහ සිටින ස්ථානය / Signature of Witness / Name in full, Rank or Profession and Residence of Witness

2. සාක්ෂිකරුවන්ගේ අත්සන / සාක්ෂිකරුවන්ගේ නම සහ සිටින ස්ථානය / Signature of Witness / Name in full, Rank or Profession and Residence of Witness

මා දැකීමට අත්සන් කරන ලදී / Signed before me.

* මෙහි දැක්වූ දත්ත සහ විවාහ ලේකම් බලය (112 පරිච්ඡේදය) 31 වන වගන්තිය යටතේ මා විවාහ සහතිකයක් දුන් බවට මා විශ්වාස කරමි.
 * I certify that the above is a true copy of the Statement No. furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) Minister.

දිස්ත්‍රික් වර්මන්ද්‍රාගේ ලේඛනයේ සටහන් කළ දිනය / Date of entry in District Registrar's Register

දිස්ත්‍රික් වර්මන්ද්‍රා / District Registrar

1975 අංක 41 දරන විවාහ, උපද්වැන්න හා මරණ (සංස්කරණ) පනතෙන් සංස්කරණය වූ විවාහ ලියාපදිංචි කිරීමේ පනත අනුකූලව 1972 වන පරිදිවෙනුවෙන් 35 (අ) වග විධානයට පත්වන අයට පිටපතක් සපයන බවට පිටපතක් සපයන ලද බව සඳහන් කරමි.

இயற்றி விவரம் பதிவுச் செய்யப்படும் (அதி. 112) பதிவு 35 (அ) க்கும் சம்பந்தம் இல்லை. இது ஒரு பிரதான நகல் ஆகும். இதுபோல வேறு நகல்கள் உருவாகக் கூடாது. வரம்பற்றதாக இருக்கிறது.

This copy is issued under the Provision of Section 35 (A) of the Marriage Registration Act, (Chapter 112) as amended by the Births, Deaths and Marriage (Amendment) Law No. 41 of 1975.

දිස්ත්‍රික්-රෙජිස්ට්‍රාර් / අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / රෙජිස්ට්‍රාර්
மாஸ்ட்டப் பதிவாளர்/மேலதிக மாஸ்ட்டப் பதிவாளர்/பதிவாளர்.
District Registrar / Additional District Registrar / Registrar.

දෙ යු - මෙම පිටපතෙහි කවර අන්දමක එකතු කිරීමක් හෝ වෙනසක් කිරීම දඬුවම් ලැබිය යුතු වරදකි.
அறிவு :- இப்பதிவில் ஏதாவது சேர்த்தல் அல்லது மாற்றுகள் தண்டனக்குரிய குற்றமாகும்.
Note. - It is a punishable offence to make any addition or alteration in this copy.

අනුමත පිටපතක් ලෙස පිටපත් කිරීමට අවසරය ඇත.
இதுபோல நகல் எடுக்கப்பட்டு, அதற்கான சான்று ලබා දීමට இது உபයෝගී.

රා. සේ. පී.

පිටපත :-